

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ('මණ්ඩලයේ') 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය මණ්ඩලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයන් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මණ්ඩලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, මණ්ඩලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය අදායම, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුෂ්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ ආදලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහාද විගණන විෂය පථය පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ මණ්ඩලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, මණ්ඩලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත 1 හි 21(ඊ) ඡේදයට අනුකූලව, ආයතනයක් අනුමත අයවැය ලේඛන නිකුත් කර ඇති විට, අයවැයගත සහ සත්‍ය සංඛ්‍යා සංසන්දනයක් අතිරේක මූල්‍ය ප්‍රකාශනයක් ලෙස හෝ වෙනම තීරුවක් ලෙස මූල්‍ය ප්‍රකාශන තුළ ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. කෙසේ වෙතත්, මණ්ඩලය මෙම අවශ්‍යතාවයට අනුකූල වී නොතිබුණි.	අනුමත අයවැය ලේඛනය සකස්කර ඉදිරිපත්කර ඇත. තත්‍ය සංඛ්‍යා සමඟ සසඳා වෙනම තීරුවක් ඇතුළත් කර නොමැති වුවද ඉදිරි වර්ෂයේ සිට මෙම අඩුපාඩු සකස්කර ගැනීමට සටහන්කර ගතිමි.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූල විය යුතුවීම.
(ආ) පෙර වසරට අදාළව රුපියල් 4,254,069 ක් වූ සංගණන වියදම් ආපසු ලැබීම, ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිය 3 හි 54 වන ඡේදයට අනුකූලව මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.	2023 වර්ෂයේදී සංගණන කටයුතු සඳහා ලබාදුන් මුදලින් ඉතිරි වූ මුදල් ආපසු එකතු කරගෙන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට 2024 වර්ෂය තුළදී රජයේ ආදායමට ගැනීම සඳහා වෙක්පත් දෙකකින් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත ආපසු ගෙවා ඇත. මෙලෙස එකතුකළ මුදල් පසුගිය වර්ෂයට අදාළ බැවින් වර්ෂයේ අතිරික්තය / ඌණතාවයට ගලපා ඇත	එම

1.5.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දිනට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අස්වැසුම වැඩසටහන යටතේ 2023 හා 2024 වර්ෂයන්ට අදාළ රු.375,122,825ක බැරකම් පැවතියද මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර නොතිබුණි.	පද්ධතිය තුළ පැවති අඩුපාඩුවක් හේතුවෙන් වරක් හරවා එවූ ගිණුමකට නැවතත් මුදල් යැවීමේ ගැටළුවක් තිබුණි. භාණ්ඩාගාරයෙන් අඛණ්ඩ අතුරු අග්‍රිම ලබාගෙන මෙම අසවැසුම දීමනා ගෙවන හෙයින් මූල්‍ය පදනම මත ගිණුම් සකස් කරනු ලැබේ. එබැවින් මාසික වියදම් වාර්තා පමණක් මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලබන අතර ගෙවියයුතු බැරකම් වාර්තා ද මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත.	ගිණුම් කාල පරිච්ඡේදයට අදාළ වගකීම් මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කළ යුතු වීම.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.21,406,896 ක අතිරික්තයක් ක් වූ අතර ඊට ප්‍රතිවිරුද්ධ ඉකුත් වර්ෂයේ උණනාවය රු.20,751,771 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.42,158,667 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට රජයෙන් ලැබෙන ප්‍රදාන වැඩිවීම හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයන්වල ප්‍රවණතා විෂ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ හා ඊට පෙර වර්ෂයේ ප්‍රධාන ආදායම් හා වියදම් විෂයන්වල අඩුවැඩිවීම් අදාළ ප්‍රතිශතයන්ද සමඟ පහත දැක්වේ.

ආදායම් / වියදම්	2024	2023	වැඩි වීම/අඩු වීම (රු)	වැඩි වීම/අඩු වීම (%)
රාජ්‍ය ප්‍රදාන	186,457,668,058	52,283,907,500	134,173,760,558	257
පෞද්ගලික පඩිනඩි	27,168,411	10,747,499	16,420,912	153
වෙනත් මෙහෙයුම් වියදම්	20,036,614	404,669,272	(384,632,658)	(95)
ප්‍රතිලාභ ගෙවීම්	186,389,056,137	51,889,242,500	134,499,813,637	259

(අ) ඉකුත් වර්ෂයේ ජූලි මාසයේ සිට මාස 6ක් සඳහා පමණක් අස්වැසුම ප්‍රතිලාභ ලබා දී තිබූ අතර සමාලෝචිත වර්ෂයේදී ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාස 12 කට ප්‍රතිලාභ ලබාදීම නිසා රජයේ ප්‍රදාන හා අස්වැසුම වියදම් සියයට 257කින් හා 259 කින් වැඩිවීමක් සිදුවී තිබුණි.

(ආ) 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ සේවක මණ්ඩලයේ අනුමත සංඛ්‍යාව 13 කින්ද තත්‍ය සංඛ්‍යාව 18 කින්ද වැඩි වී තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ පෞද්ගලික පඩි නඩි වියදම් සියයට 153 කින් පමණ වැඩි වීමක් සිදු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

2023 අප්‍රේල් 21 දිනැති අංක 2328/13 දරණ අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව, අස්වැසුම් සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය 2023 ජූලි 01 දින සිට ක්‍රියාත්මක විය. ඒ අනුව, සුභසාධක ප්‍රතිලාභී සමාජ කණ්ඩායම් හා ඔවුන් සඳහා යෝජිත මාසික ප්‍රතිලාභ දීමනා හා සත්‍ය ගෙවීම් පිළිබඳ විස්තර දැක්වේ.

(අ)	සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩය	සුභසාධක ප්‍රතිලාභී තැනැත්තන් / පවුල් සංඛ්‍යාව	පවුල් ඒකකයක් සඳහා වන යෝජිත මාසික සුභසාධක ප්‍රතිලාභ දීමනාව (රු.)
	-----	-----	-----
	සංක්‍රාන්ති	400,000	2,500
	2023 දෙසැම්බර් 31 දක්වා අවදානමට ලක්වූ	400,000	5,000
	2024 මාර්තු 31 දක්වා දුප්පත්	800,000	8,500
	2023 ජූලි 01 සිට වසර 03ක් දක්වා අන්ත දිළිඳු	400,000	15,000
	2023 ජූලි 01 සිට වසර 03ක් දක්වා		

* පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව 2 හෝ 2ට අඩුවන අවස්ථාවලදී උක්ත දීමනාවෙන් අඩක් පමණක් ගෙවිය යුතුය.

(ආ) වෙනස් හැකියාවන් සහිත තැනැත්තන්, හඳුනානොගත් වතුගඩු රෝගීන්, වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් සඳහා ගෙවීම් පහත පරිදි වේ.

	සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩය	දැනට සුභසාධක ප්‍රතිලාභ ලබන තැනැත්තන් සංඛ්‍යාව	පවුල් ඒකකයට අයත් තැනැත්තන් සංඛ්‍යාව දළ වශයෙන්	මාසික සුභසාධක ප්‍රතිලාභ දීමනාව (රු.)
(i)	ආධාර ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන්	72,000	21,000	5,000
(ii)	වතුගඩු ආධාර ලබන තැනැත්තන්	39,150	19,500	5,000
(iii)	වැඩිහිටි ආධාර ලබන තැනැත්තන්	416,667	250,000	2,000

ඉහත වගුවේ දීමනා හිමි පවුල් ඒකකයට අයත් තැනැත්තන් ඉහත (අ) හි සඳහන් ප්‍රතිලාභ ලබන පවුල් ඒකකයක් තුළට ඇතුළත් වන බැවින් ගෙවීම් සිදු කිරීමේදී එකී (අ) හි සඳහන් වගුවේ ඇති දීමනාවට මෙහි සඳහන් දීමනාව ද එකතුකර ගෙවීම් සිදු කරයි.

(ඇ) 2023 ජූලි සිට දෙසැම්බර් මස දක්වා අස්වැසුම ප්‍රතිලාභ වශයෙන් රු.මිලියන 51,889ක මුදලක් හා 2024 වර්ෂය සඳහා රු. මිලියන 145,590 ක් අඩු ආදායම් ලාභී පවුල් සඳහා ද රු.මිලියන 9,820 ක් අඩු අදායම්ලාභී ආබාධිත පුද්ගලයන්ටද රු.මිලියන 20,665 ක් වැඩිහිටි දීමනා වශයෙන් ද රු.මිලියන 26 ක් වයස අවුරුදු 100 ට වැඩි පුද්ගලයින්ට මූල්‍ය ප්‍රතිලාභ වශයෙන් ද රු.මිලියන 3,640 ක් වතුගඩුරෝගීන්ට මූල්‍ය ආධාර වශයෙන්ද රු.මිලියන 6,647 ක් පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ සඳහා ආධාර වශයෙන් ද ආසන්න වශයෙන් ප්‍රතිලාභී ඒකක මිලියන 1.6ක් වෙත ගෙවා තිබුණි. ඒ අනුව 2023 ජූලි සිට 2024 දෙසැම්බර් දක්වා ගෙවන ලද මුළු ප්‍රතිලාභවල වටිනාකම රු. මිලියන 238,277 ක් විය.

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

සුබසාධක ප්‍රතිලාභ පනත ප්‍රකාරව, සියලුම සුබසාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සඳහා අවශ්‍ය නෛතික පාදක ව්‍යුහය සැලැස්වීම සඳහාද, ඒ ප්‍රතිලාභ ලබන්නන් හඳුනාගැනීමට හැකි වන විනිවිද ස්වභාවයේ තේරීම ක්‍රියාවලියක් ඇති කිරීම පිණිසද, ඒ ප්‍රතිලාභ අවසන් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුසංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා 2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනත හඳුන්වා දී ඇත. පනතේ කාර්යය ඉටු කිරීම සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පනතේ 03වන වගන්තිය ප්‍රකාරව 2016 දී පිහිටුවා තිබුණි.

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ කාර්ය සාධන වාර්තාවට අනුව, අස්වැසුම ප්‍රතිලාභීන් 43,703 දෙනෙකුට බැංකු ගිණුම් නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ අරමුදල් ලැබී නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ හිමිකම් ප්‍රතිලාභ ලබා ගැනීමට හෝ අහිමි වීමට ඉඩ ඇති බව නිරීක්ෂණය විය. මෙම ගැටළුව විසඳීම සඳහා මණ්ඩලය 2025 ජුනි මාසය වන විටත් සුදුසු යාන්ත්‍රණයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කර නොතිබුණි.	බැංකු ගිණුම් විවෘත නොකළ ප්‍රතිලාභීන්ට ගිණුම් විවෘත කරවීම සඳහා අවස්ථා කිහිපයකදීම පුද්ගලිකව දැනුවත්කර ඇත. 2025 මැයි 31 දිනට පෙර ගිණුම් විවෘත කිරීම සිදුකළ යුතු බවත් විශේෂිත හේතුවක් එසේ සිදු නොකළ ප්‍රතිලාභීන්ගේ ප්‍රතිලාභ අවශ්‍ය නැති සේ සලකා අත්හිටුවන බවටත් අදාළ ප්‍රතිලාභීන් වෙත ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලිපියකින් දැනුවත් කර ඇත. අයදුම්පත් ද්විකරණයවීම, ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කිරීම, ප්‍රතිලාභී පවුල් විදේශගත වීම වැනි විවිධ හේතූමත ගිණුම් විවෘත නොකරනු පිරිසක් ද මේ අතර සිටින බව නිරීක්ෂණය වී ඇත.	අස්වැසුම වැඩසටහනට අනුකූල වන පරිදි, සුදුසුකම්ලත් පුද්ගලයන්ට ප්‍රතිලාභ සැලසීමට කටයුතු කළ යුතු වීම.

3.2 මතභේදයට තුඩුදෙන කරුණු

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 සහ 2024 වර්ෂවලදී ප්‍රතිලාභීන් වෙත යොමු කරන ලද අස්වැසුම ප්‍රතිලාභ මුදල පිළිවෙලින් රු.72,013,750 සහ රු.285,777,346 ක් විවිධ හේතූන් මත ආපසු හරවා එවා ඇති අතර, අදාළ නිවැරදි කිරීම් සිදු කර 2025 මැයි 15 වන විටත් අදාළ ප්‍රතිලාභ	අස්වැසුම පවුල් වලට ගෙවා නැවත හරවා එවා ඇති පවුල්වල ප්‍රතිලාභ වලින් කොටසක් දැනටමත් ගෙවා ඇත. ඒ පිළිබඳව මේ වනවිට සුපරීක්ෂණ හා ඇගයීම් අංශයේ කණ්ඩායමක් විසින් ඉදිරිකටයුතු දැනටමත් සිදු කරමින් පවතී.	ප්‍රතිලාභ හිමි සියලු පාර්ශවයන් වෙත ප්‍රතිලාභ අදාළ කාලසීමාව තුළ බෙදා දීමට කටයුතු කළ

මුදල ප්‍රතිලාභීන් වෙත බෙදා හැර නොතිබුණි.

යුතුවීම.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණ	ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම	නිර්දේශය
මණ්ඩලයේ අනුමත තනතුරු 49 න් ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 9 ක් සහ තෘතීයික මට්ටමේ තනතුරු 03 ක් ඇතුළුව තනතුරු 21 ක් පුරප්පාඩු වී තිබුණි. පුරප්පාඩු වූ තනතුරු පිරවීමට මණ්ඩලය 2025 ජුනි 11 දින වන විටත් කටයුතු කර නොතිබුණි.	තෘතීයික මට්ටමේ පද්ධති පරිපාලන නිලධාරී, පද්ධති සංවර්ධන නිලධාරී, තොරතුරු තාක්ෂණ නිලධාරී, ද්විතීයික මට්ටමේ සංවර්ධන නිලධාරී තනතුරු 04 න් 03 ක් සහ ප්‍රාථමික මට්ටමේ තනතුරු වන රියදුරු හා කාර්යාල සහායක යන තනතුරු 03 බැගින් 2024.12.31 වන දිනට පුරප්පාඩු පැවති ඇත. නමුත් මේ වන විට පද්ධති පරිපාලන නිලධාරී හා කාර්යාල සහායක තනතුරු 03 සඳහා බඳවා ගැනීම් සිදු කර ඇති අතර, රියදුරු පුරප්පාඩු 02 සඳහාද බඳවා ගැනීම් සිදු කර ඇත.	ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් පවත්වා ගැනීමට හැකිවන ලෙස බඳවා ගැනීමට හෝ අවශ්‍ය පරිදි කාර්ය මණ්ඩලය සංශෝධනය කිරීමට කටයුතු කළයුතු වීම.